



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2493/38 - 2026 ජුනි මස 18 වැනි බ්‍රහස්පතින්දා - 2026.06.18

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

22 වැනි වගන්තිය යටතේ නියෝගය

1. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ (පනත) 22 වන වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මා විසින්, මෙම නියෝගය මගින්,
 - I. 2026 ජුනි මස 18 වැනි දිනැති අංක 2493/37 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළකරන ලද, 2026 අංක 2 දරන රෙගුලාසිවල ප්‍රදානය කර ඇති පොදු අවසරය යටතේ විගාමිකයෙක් විසින් ආරම්භක සංක්‍රමණික දීමනාව යටතේ සිදුකරන ප්‍රතිමුඛ ප්‍රේෂණ, එ. ජ. ඩො. 100,000 හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන අගයක් දක්වා සීමා කරනු ලැබෙයි.
 - II. 2026 ජුනි මස 18 වැනි දිනැති අංක 2493/36 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළකරන ලද, 2026 අංක 1 දරන රෙගුලාසිවල (මෙහි මින්මතු “2026 අංක 1 දරන රෙගුලාසි” වශයෙන් හඳුන්වනු ලබන) ප්‍රදානය කර ඇති පොදු අවසරය යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකු විසින් විදේශයන්හි ආයෝජන සිදු කිරීම සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා සිදුකරන පහත දක්වා ඇති ගෙවීම් හැර අනෙකුත් ගෙවීම්, අත්හිටවනු ලැබෙයි.

(අ) විදේශයන්හි ව්‍යාපාර පුළුල් කිරීමේ අරමුණ සඳහා, ශ්‍රී ලංකාවේ නේවාසික පහත සඳහන් සුදුසුකම් ලත් තැනැත්තන් (ආයෝජකයන්) විසින් සිදුකරනු ලබන ‘සෘජු ආයෝජන’;

 - i. සමාගම් පනත හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කරන ලද සහ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති සංස්ථාපිත ආයතන, එ.ජ.ඩො. 750,000 හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන අගයක් දක්වා, හෝ ආසන්නතම මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ආයෝජකයාගේ ශුද්ධ වත්කම්වලින් 20% කට සමාන අගය හෝ එයට අඩු අගයක් යන අගයන්ගෙන් කුමන හෝ අඩු අගය දක්වා



ii. සමාගම් පනත හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කරන ලද සහ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත නොකළ සංස්ථාපිත ආයතන, එ.ජ.ඩො. 200,000 හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන අගයක් දක්වා, හෝ ආසන්නතම මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ආයෝජකයාගේ ශුද්ධ වත්කම්වලින් 20% කට සමාන අගය හෝ එයට අඩු අගයක් යන අගයන්ගෙන් කුමන හෝ අඩු අගය දක්වා

iii. සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද ද්විතීයික නීති වලට යටත්ව, බලපත්‍රලාභී බැංකුවක් විසින් බැංකු සහ මූල්‍ය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සිදු කරනු ලබන ආයෝජන

iv. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කරන ලද ද්විතීයික නීති වලට යටත්ව, බලපත්‍රලාභී බැංකුවක් විසින් මූල්‍ය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සිදු කරනු ලබන ආයෝජන.

(ආ) ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තෙකුගෙන් ලබා ගන්නා ලද අවසරලත් ණය මුදල් සහ/හෝ ආයෝජකයා විසින් නිකුත් කරන ලද, ණය කල් පිරීමේ කාලය අවම වශයෙන් වර්ෂ හතක් (07) වූ ණය සුරැකුම්පත්වල හෝ කොටස්වල ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තන් විසින් සිදුකරනු ලබන ආයෝජන වලින් ලද අරමුදල්වලින්, අදාළ ආයෝජනය සම්පූර්ණයෙන් ම මූල්‍යනය කිරීමට යටත් ව, සමාගම් පනත හෝ ශ්‍රී ලංකාවේ වෙනත් නීතියක් යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කරන ලද ආයතනයක් (ආයෝජකයා) විසින් සිදු කරනු ලබන 'සෘජු ආයෝජන'.

(ඇ) පනතේ විධිවිධාන සහ/හෝ අවලංගු කරන ලද 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධානවලට අනුකූලව දැනටමත් සිදුකර ඇති ආයෝජන සම්බන්ධව අදාළ රටෙහි පවතින නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා, සුදුසුකම්ලත් ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙක් (ආයෝජකයා) විසින් සිදු කරනු ලබන පසු කාලීන ආයෝජන.

(ඈ) විගාමිකයන් සහ ශ්‍රී ලාංකික නොවන තැනැත්තන් හැර සුදුසුකම්ලත් නේවාසික තනි පුද්ගලයෙක් විසින් සේවක කොටස් හිමිකම් සැලසුම් හෝ සේවක කොටස් වරණය යෝජනාත්‍රම යටතේ සිදුකරනු ලබන ආයෝජන.

III. විදේශයන්හි ව්‍යාපාර පුළුල් කිරීමේ අරමුණ සඳහා, ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකුගේ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදුකරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ, එ.ජ.ඩො. 500,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන අගයක් දක්වා සීමා කරනු ලැබෙයි.

IV. ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකුගේ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදුකරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ, එ.ජ.ඩො. 25,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන අගයක් දක්වා සීමා කරනු ලැබෙයි.

- ඉහත 1.II සහ 1.III ඡේද යටතේ විදේශීය ආයෝජන සිදු කරනු ලබන, සමාගම් පනත හෝ වෙනත් ඕනෑම නීතියක් යටතේ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය කරන ලද යම් ආයතනයක්, අදාළ පරිදි, තම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් මගින් ද, ඉහත 1.II (ඈ) ඡේදය යටතේ විදේශීය ආයෝජන සිදුකරනු ලබන සුදුසුකම්ලත් නේවාසික තනි පුද්ගලයන් ස්වයං ප්‍රකාශයක් මගින් ද, එකී ආයෝජන මෙම නියමයේ කොන්දේසිවලට අනුකූල වන බව, ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදුකිරීමට අපේක්ෂිත බලයලත් වෙළෙන්දන් වෙත තහවුරු කළ යුතු ය.
- 2026 අංක 1 දරන රෙගුලාසිවල ප්‍රදානය කර ඇති පොදු අවසරයෙහි දක්වා ඇති සීමා ඉක්මවා යන ආයෝජන, එම ආයෝජන ඉහත 1.II (ආ) සහ 1.II (ඇ) යන ඡේදවල දක්වා ඇති ආයෝජන වර්ග වලට ඇතුළත් වන අවස්ථාවලදී, පනතෙහි 7 වන වගන්තියේ (10) වන උප වගන්තිය ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම එක් එක් ආයෝජනයේ යෝග්‍යතාව මත පදනම් ව අවසරයක් ලබා දීම සඳහා සලකා බලනු ලැබිය හැකිය.
- මෙම නියෝගය 2026 ජුනි මස 20 වැනි දින සිට මාස හයක (06) කාලයක් සඳහා වලංගු වේ.
- 2025 දෙසැම්බර් මස 18 වැනි දිනැති අංක 2467/67 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියෝගය, ඒ යටතේ සිදු කරන ලද කිසිදු කටයුත්තකට අගතියක් නොවන පරිදි, මෙයින් අවලංගු කරනු ලැබෙයි.

6. මෙම නියෝගයෙහි අරමුණු සඳහා,

I. “සෘජු ආයෝජන” යන්නෙන්;

(අ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම් විසින් නිකුත් කරනු ලබන සාමාන්‍ය කොටස්වල, එම ආයෝජනය මගින් ආයෝජකයාට අදාළ සමාගමේ බහුතර ඡන්ද බලය හිමි වන අයුරින්, නැතහොත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ඒ හා සමාන කළමනාකරණ තනතුරු බහුතරයක් පත් කිරීමේ අයිතිය, නැතහොත් නීත්‍යානුකූල ගිවිසුම් හෝ විධිවිධාන හරහා එම සමාගමේ ආයතනික තීරණ පාලනය කිරීමේ අයිතිය ලබාදෙන ගිවිසුම්ගත හෝ නීතිගත අයිතිය හිමිවන අයුරින්, සිදුකරන ආයෝජන, සහ/හෝ,

(ආ) සුදුසුකම්ලත් තැනැත්තන් විසින් විදේශීය කාර්යාලවල සිදු කරනු ලබන ආයෝජන, අදහස් කෙරෙයි.

II. “ව්‍යාපාර පුළුල් කිරීම” යන්නෙන්;

(අ) දැනට පවතින නිෂ්පාදන හෝ දැනට සපයන සේවාවලට සෘජුවම සම්බන්ධ වන ක්‍රියාකාරකම් පුළුල් කිරීම අදහස් කෙරෙයි. නිෂ්පාදන/සේවා සැපයීමේ ධාරිතාව වැඩි කිරීම හෝ දැනට පවතින නිෂ්පාදන හෝ දැනට සපයන සේවාවල පරාසය පුළුල් කිරීම මෙයට ඇතුළත් වන අතර, සහ/හෝ,

(ආ) සැපයුම් දාමය හරහා ක්‍රියාකාරකම් සිරස්ව ඒකාබද්ධ කිරීම් අදහස් කෙරෙයි. මෙයට,

i. දැනට පවතින නිෂ්පාදන හෝ දැනට සපයන සේවා සඳහා භාවිතාවන අමුද්‍රව්‍ය හෝ සංරචක සපයාගැනීමේ කාර්යයන්ට සෘජුවම සම්බන්ධ වන ක්‍රියාකාරකම් සහිත “පසුපසට ඒකාබද්ධ කිරීම්” සහ/හෝ

ii. දැනට පවතින නිෂ්පාදන හෝ දැනට සපයන සේවා, අලෙවිකරණය, සිල්ලර වෙළඳාම ඇතුළුව බෙදාහැරීම් සඳහා සෘජුවම සම්බන්ධ වන ක්‍රියාකාරකම්වලට සීමාවෙමින් අවසාන පාරිභෝගිකයාට වඩා සමීප ආයතන අත්පත්කර ගැනීම හෝ එම ආයතනවල පාලනය ස්ථාපිත කිරීම සඳහා සම්බන්ධවන ක්‍රියාකාරකම් සහිත “ඉදිරිපසට ඒකාබද්ධ කිරීම්”, යන අයිතමයන්ගෙන් එකක් හෝ ඇතුළත් කෙරෙයි.

III. “විදේශීය කාර්යාල” යන්නෙන් විදේශ රටක පිහිටුවා ඇති ශාඛා, සම්බන්ධීකරණ කාර්යාල, අලෙවිකරණ කාර්යාල, අනුයෝජිත කාර්යාල, ව්‍යාපෘති කාර්යාල, නියෝජිත කාර්යාල හෝ වෙනත් ඒ හා සමාන කාර්යාල අදහස් කෙරෙයි.

IV. “බලපත්‍රලාභී බැංකු” යන්නෙන් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථ දක්වා ඇති පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකු අදහස් කෙරෙයි.

V. “බලපත්‍රලාභී මූල්‍ය සමාගම” යන්නෙන් මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා සංශෝධිත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති සමාගමක් අදහස් කෙරෙයි.

VI. “ශුද්ධ වත්කම්” යන්නෙන් සමාගම් විගණකවරයා විසින් තහවුරු කරන ලද පරිදි, ආයෝජකයාගේ මුළු වත්කම්වල වටිනාකමෙන් එහි මුළු වගකීම්, “ප්‍රත්‍යාගණන සංචිත” (revaluation reserves) සහ “සාධාරණ වටිනාකම් මත පදනම් වූ සංචිත” (fair value reserves) අඩු කළ විට ලැබෙන අගය අදහස් කෙරෙයි.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික
සංවර්ධන අමාත්‍ය.

2026 ජුනි මස 18 වැනි දින,
කොළඹ දී ය.

EOG 06 - 0248